

ප්‍රාදේශීය සභාව අක්මීමන

වායුසම්කරණය කරගැනීම සඳහා ලංසු සඳහා ආරාධනාවයි .

අක්මීමන ප්‍රාදේශීය සභා ප්‍රධාන කාර්යාල කොටස සඳහා (කෑම කාමරය හා ගබඩා කාමරය රහිතව) 24000 BTU යන්ත්‍ර 03 ක්ද ඉහළ මහලේ කාර්යාල කොටස සඳහා 24000 BTU යන්ත්‍රයක් ද මිලදී ගැනීමට අවශ්‍ය ව ඇත. ඒ සඳහා සපයා ඇති පිරිවිතරට අදාළව භාණ්ඩ සැපයී හැකි සුදුසු කම් සහිත දකුණු පළාත තුළ කාර්යාල පිහිටි සැපයුම්කරුවන් වෙතින් මුද්‍ර සහිත ලංසු සඳහා ආරාධනා කරනු ලැබේ.

01. ලංසුපත් 2025.4.23 සිට 2025.4.30 දින දක්වා සතියේ වැඩ කරන දිනයන්හිදී පෙ.ව.9.00 සිට ප.ව.3.00 දක්වා ප්‍රාදේශීය සභාව අක්මීමන යන ස්ථානයේ ස්ථාපිත ගිණුම් අංශයෙන් ලබාගත හැකිය .වැඩිදුර තොරතුරු අක්මීමන ප්‍රාදේශීය සභාවේ ඇති දුරකථන අංකයට වැඩකරන දින ඇමතිමෙන් ලබාගත හැකි .091-2222375

02. සම්පූර්ණ කරන ලද ලංසු පත්‍රිකා 2025.04.30 දි න ප.ව.2.00 ප්‍රථමව ලේකම් ,ප්‍රාදේශීය සභාව අක්මීමන යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් හෝ අතින් ගෙනවිත් කාර්යාලයේ ඇති ටෙන්ඩර් පෙට්ටියට බහාලිය හැකිය . ප්‍රමාද වී ලැබෙන ලංසු පත්‍රිකා ප්‍රතික්ෂේප කරනු ලැබේ.

03. ලංසුපත් විවෘත කිරීම 2025.04.30 දි න ප.ව.2.00 ට අක්මීමන ප්‍රාදේශීය සභා ප්‍රසම්පාදන කමිටු සභාපතිගේ ප්‍රධානත්වයෙන් හෝ ඇය විසින් බලය පවරනු ලබන නිලධාරියෙකුගේ ප්‍රධානත්වයෙන් ප්‍රාදේශීය සභා ප්‍රධාන කාර්යාලයේදී සිදු වනඅතර, එම අවස්ථාවට ලංසුකරුට හෝ ලංසුකරුගේ බලයලත් නියෝජිතයෙකුට සහභාගි වී හැකිය .

04. ලංසු පිළිගැනීම හෝ ප්‍රතික්ෂේප කිරීම අක්මීමන ප්‍රාදේශීය සභා ප්‍රසම්පාදන කමිටුව සතු වන බවත් එම කමිටුවේ තීරණය අවසන් තීරණ වන බව සැලකිය යුතුය .

05. නොමිලේ සේවා කිරීම් හා අනෙකුත් සේවා කිරීම් හා වගකීම් කාලය සඳහන් කරන්න

06. පිරිවිතර සහ අදාළ අයදුම් පත පහත Link එක මගින් බාගත කරගත හැකිය .

ලේකම් ,

ප්‍රාදේශීය සභාව,

අක්මීමන .විමසීම් -091-2222375

24000 BTU යන්ත්‍ර 04ක්ම ලබාගැනීම මිල ගණන් කැඳවීම පිළිබඳ අයදුම්පත්‍රය

1. සම්පූර්ණ නම -

2. වයාපාර නාම -

3. ලියාපදිංචි අංක -

4. දුරකථන අංක -

5. විද්‍යුත් තැපැල් ලිපිනය -

අක්මම්මන ප්‍රාදේශීය සභාවේ වායුසම්කරණය කරගැනීම සඳහා අදාළව 24000 BTU යන්ත්‍ර 04ක්ම සපයා ඇති පිරිවිතර අනුව භාණ්ඩ ලබාදෙන බව සහතික වෙමි .

.....

අත්සන හා

.....

නි ල මුද්‍රාව

දිනය 2025.04.

Specification for supply and installation of 24000 BTUs split type, wall mounted, Non inverter air conditioner

Description	Requirement	Bidder's Comment
General		
System	Split type air conditioner consisting of indoor unit and remote condensing unit	
Capacity	24,000 BTU	
Working Voltage	230V+/-5% AC 50Hz Single Phase	
Environment	35 C Ambient Temperature and 80% RH	
Moisture Removal	1-2 Liters/Hr	
EER	10 BTU/Watt or higher (Machine should consume low energy with respect to the cooling)	
Refrigerant type (Latest, Eco friendly and energy efficiently)	R 410 A/ R-32	
Gas/ Liquid Piping	Supplier should lay pipes up to 5m free	
Drain Piping	Supplier should lay pipes up to 5m free	
Room Condition	It Should control temperature and also humidity (24 C, 50% RH)	
Indoor Unit		
Unit	Modern and compact design	
Gross Weight	To be Specified	
Mounting	Wall mounted type Extra light weight	
Air Flow Rate/Evaporator	12-20 m3/min	
Air Filter	Re-Usable and easy cleaning	
Air Flow	3D Air Flow	
Air Flow Direction	Should be adjustable in four direction (Vertical and Horizontal)	
Temperature Control System	High sensitive electronic control system consisting of wireless remote controller	
Operational Noise	Less than 40 dbA/1 meter	
Operating Environment	Normal	
Self-Diagnosis	Clearly displayed failure codes allow for quicker troubleshooting and easier maintenance. (Ex:- EC)	
Outdoor Unit		
Cover of the Unit	Sturdy, durable and resistant to the weather condition	
Paint	Corrosion protective paint should be used for the out-door unit. It should resist to sea mist. (Marine Paint Compulsory)	
Condenser	Gold fins technology (It should resist to the sea mist)	
Compressor	High efficiency rotary/ Scroll type compressor (Hermetically Sealed, Low noise, and protected with over load thermal cut-off)	
Working Environment	35C ambient temperature and 80% RH and 50% Solar Radiation	
Operational Noise	less than 60 dbA/1 meter	
Standard of Quality	System Quality should comply with BSS, JIS or DIS	

Easy maintenance		
Cover for valve	Should have valve protection cover	
Starting Current	Should not exceed 40 A. And should not interrupt other existing electrical supply	
Weight and Mounting	Should be light weight and able to mounted outside the building	
Other		
Safety System for Unit	Recommended safety switches or system (Time delay, under voltage and over voltage cut-off relay) should be supplied, unless they are already built in to the unit.	
Installation	Tender should do pipe line to the unit. Pipe line should be insulated with proper material to eliminate losses of refrigeration cool capacity. Supplier should insulate full copper tube correctly.	
Service Availability	The supplier should provide details of services to be provide within and after guarantee period.	
Customer list	List of customers (With contact numbers) to be mentioned with respect to the above model.	
Number of free services and period of free service	Number of free service:- Period: - (At least 3 free service for 1 year)	
Warranty	All equipment installation should be guaranteed against the premature failure and/ or unsatisfactory workmanship minimum up to 1 year and compressor should guarantee up to 5 years.	
Conditions for free service (If any condition that want to mention clearly)		
Conditions for warranty period (If any condition that want to mention clearly)		
Supplier should mention advantages and other features of the quoted model.		

Supplier must proof above all details with original documents which are given by the manufacturer.

Service Agreements for five (05) years

Number of Services for 1 st year	
Number of Services per year after 1 st year	
Cost for one (01) service in 2 nd year per unit	
Cost for one (01) service in 3 rd year per unit	
Cost for one (01) service in 4 th year per unit	
Cost for one (01) service in 5 th year per unit	

Supplier must submit how to conduct the services in details. This is critically analyzing during the evaluation.

Questioner

<p>This questioner shall be filled by the contractor and submit with manufacture's printed technical literature. If any information given in the questioner is found differ at the final handing over, contractor should be responsible for improvement to meet indicated specifications.</p>	Brand Name of the Air Conditioner	
	Model Number	
	Country of Origin	
	Country of Manufacturer	
	Cooling Capacity	
	Condition of Unit (Brand New)	
	EER Value (W/W)	
	Type of Indoor Unit	
	Safety Systems	
	Warranty period (Details of the warranty)	For Unit: - For Compressor: -
	Unit Price (Without Tax)	
	Installation Price (Without Tax)	
	Other Cost (Without Tax)	
	Total Price (Without Tax)	

Note:

1. All offers must Comply with given Specifications or have a higher configuration
2. It is mandatory that the supplier fills the compliance with correct information
3. Valid manufacturer's authorization letter must be provided with respect to this tender
4. It is compulsory to apply marine paint for all outdoor accessories